

# Annual Performance Report

## 2021

Department Of External Resources



**Ministry of Finance**

The Secretariate (3<sup>rd</sup> Floor)

P.O. Box 277

Colombo 00100



© 2021 Department of External Resources

Department of External Resources  
The Secretariat (3<sup>rd</sup> Floor)  
P. O. Box 277  
Colombo 00100  
Sri Lanka

[Info@erd.gov.lk](mailto:Info@erd.gov.lk)  
<http://www.erd.gov.lk>

# Annual Performance Report 2021

Department of External Resources

Head No 239

## Contents

- Chapter 01 - Institutional Profile/Executive Summary
- Chapter 02 - Progress and the Future Outlook
- Chapter 03 - Overall Financial Performance for the Year
- Chapter 04 - Performance indicators
- Chapter 05- Performance of the achieving Sustainable Development Goals (SDG)
- Chapter 06 - Human Resource Profile
- Chapter 07 - Compliance Report

## Chapter 01 - Institutional Profile/Executive Summary

### 1.1. Introduction

External Resources Department, is the apex government department for mobilizing foreign financing and is responsible for coordinating in this regard with the other Treasury Departments and line Ministries.

External Resources Department is administered by the Director General and four Additional Director Generals. Following divisions and units are headed by respective Directors in the year 2021;

- Asian Development Bank Division
- East Asia Division
- World Bank and International Monetary Fund Division
- China and Asian Infrastructure Investment Bank Division
- Middle East South Asia and United Nations Division
- Advanced Economies Division
- Technical Assistance Division
- Capital Market and Investments Division
- Debt Management Division
- Sector Coordination Division
- Administrative Division
- Accounts Division
- Information Technology Unit

## 1.2. Vision, Mission, Objectives of the Institution

### Vision

Mobilizing resources for sustainable socio-economic development in Sri Lanka.

### Mission

To source global knowledge, experience, expertise and resources from both domestic and foreign markets as required for the socio-economic development in Sri Lanka at appropriate terms.

### Objectives


- Mobilize external resources at an appropriate terms to finance development needs
- Facilitate the executing and implementing agencies for the better utilization of resources sourced by the Department
- Contribute to the human resources development in the public sector by effective mobilization of overseas capacity building opportunities
- Strengthen the capacity of the Department to fulfil the responsibilities in an effective and efficient manner

## 1.3. Key Functions

- Conduct consultations with development partners and funding agencies to identify development assistance strategies and priorities.
- Co-ordinate Annual Country Partnership Programming activities of the development partners in consultation with the line Ministries/Agencies.
- Prepare project pipelines for foreign financing in consultation with the line Ministries/Agencies, and National Planning Department
- Co-ordinate activities of donor missions from the fact finding stage to the appraisal stage.
- Negotiate financing assistance and make arrangements for signing of loan/grant agreements and make them effective. Activities involved;
  - conduct loan negotiations with the development partners & lending agencies;
  - obtain Government approval and authority for signing of agreements;
  - sign subsidiary loan agreements with the implementing agencies; and
  - fulfil conditions prior to effectiveness of the loan agreements.
- Oversee implementation of projects funded by development partners by;
  - coordinating activities connected with the review missions fielded by the development partners and follow-up on actions recommended;

- participating in Steering Committees set-up by the line Ministries to monitor implementation of foreign funded projects and reviewing implementation of projects jointly with the development partners;
- Manage foreign training opportunities provided by donors under Technical Cooperation Programmes
- Support to the Manage Government external debt by
  - Maintaining Government debt portfolio via debt management system (CS-DRMS)
    - Record relevant information of loan payment conditions and covenants
    - Record Loan/Grant commitments, Disbursements and interest/principal payments, Exchange rates, interest rates and relevant macroeconomic data
  - Authorizing debt service payments to CBSL to settle payment on time
  - Forecasting debt service for fiscal management and other decision making
  - Disseminating debt data to relevant institutions for accounting and for publications
  - Report relevant debt data to World Bank and IMF on quarterly basis and annual basis
  - Publish debt data in ERDs website for public use and for other stakeholders
  - Reconciling debt data with development partners to improve the data quality
  - Compile and analyse debt data as and when required
- Arranging domestic currency financing for working capital and development requirement on request
- Facilitate annual budget preparation process of the Government in respect of each foreign funded development projects

## 1.4. Organizational Chart





## Chapter 02 – Progress and the Future Outlook

### 2.1 Introduction and Future Outlook

Foreign financing have been playing an important role in bridging domestic savings and investment gap, and also in maintaining planned annual public investment levels for economic development.

Sri Lankan Economy started undergoing a difficult situation throughout the year 2020 due to the global COVID-19 pandemic and continued in 2021 as well. Almost all development activities of the country have been hampered by the pandemic situation, which has resulted in a negative growth in the economy with continued declining in revenue throughout the period.

Furthermore, significant amount of foreign financing were required for mega vaccination drive and COVID-19 pandemic-related health sector improvements. As a result, some foreign financing which had already been allocated for development projects had to be diverted to COVID-related health improvement projects and programmes.

In the present circumstance, the country's foreign financing strategy was mainly focussed on projects which can generate future stream of income for debt servicing. In order to address the forex issue prevailing in the country, priority was given to expedite foreign projects with multilateral development financing as it provides substantial foreign currency inflow in to the country. At the same time, the Government was cautious in committing with new foreign financial agreements for the implementation of development projects and much focus was given to domestic financing rather than foreign financing.

As a result of the strategy, the composition of foreign / domestic debt in the country stood at 40% / 60% level at the end of 2021. Further, the net flow (difference between annual disbursements and annual principal repayments) of foreign funds utilised towards the implementation of development projects and programmes stood at USD 457 mn and USD 260 mn in 2019 and 2020 respectively and in 2021, it went further down to USD 28 mn.

After sharp downgrades of Sri Lanka's international sovereign credit ratings during 2020/2021 period, the ability to harness funds for Government's financial needs through foreign capital markets has now become minimal. Therefore, exploring new sources to raise foreign financing resources will become more important aspect in coming years.

## 2.2 Progress - 2021

### 2.2.1 Foreign Financing Commitments

The Government has made arrangements to mobilize foreign financing of US\$ 2,471.4 million by entering into 26 agreements with foreign development partners and lending agencies from 1<sup>st</sup> January to 31<sup>st</sup> December 2021, to support the public investment program. This consists of US\$1,623.3 million in the form of loans obtained as Official Development Assistance (ODA), together with US\$ 39.3 million by way of ODA grants and technical assistance. Another US\$ 808.8 million was raised through term loan facilities extended by the China Development Bank.


World Bank leads the ODA commitments during this period amounting to US\$ 983.3 million, followed by the Asian Development Bank (US\$ 463. million), India (US\$ 100 million), Hungary (US\$ 60.7 million), IFAD (US\$ 42.7million).

The highest amount of commitment was made for Balance of payment support sector which accounted to US\$ 808.8 million or 33 percent, followed mainly by Road and bridges (US\$ 774.3 million) and Health and social welfare (US\$ 440.9 million).

The overall commitment during 2021 was relatively low compared to previous years due to the fact that the government has embarked on new strategies to lessen the country's debt burden in the medium term by reducing foreign exposure of government financing.

ODA Commitment & Market Borrowings 2021, Creditor-wise (US\$ million)			
Creditor Category/ Creditor	Loan	Grant	Total
<b>Bilateral - ODA</b>	<b>161.7</b>	<b>12.0</b>	<b>173.7</b>
India	100.0	-	100.0
Hungary	61.7	-	61.7
Korea	-	12.0	12.0
<b>Multilateral - ODA</b>	<b>1,461.5</b>	<b>27.3</b>	<b>1,489.0</b>
Asian Development Bank	460.0	3.0	463.0
World Bank	959.8	23.3	983.3
IFAD	41.7	1.0	42.7
<b>Market Borrowings</b>	<b>808.8</b>	<b>-</b>	<b>808.8</b>
Foreign Currency Term Loan	808.8	-	808.8
<b>Total</b>	<b>2,432.1</b>	<b>39.3</b>	<b>2,471.4</b>

## 2.2.2 Foreign Financing Disbursements and Utilization



Total foreign financing disbursements made during the period from 1<sup>st</sup> January to 31<sup>st</sup> December, 2021 amounted to US\$ 2415.1 million, of which, US\$ 2,397.8 million was disbursed as loans while US\$ 17.3 million was disbursed by way of grants.

The majority of the disbursements were made from the loan agreements signed with China, which is almost 33.5 percent, followed by Asian Development Bank (25.5 percent) and World Bank (18 percent) respectively.

### Disbursements of Foreign Loans and Grants from 1<sup>st</sup> January to 31<sup>st</sup> December 2021

Development Partner	Disbursements (US\$ million)*		
	Loan	Grant	Total
<b>Bilateral</b>	<b>504.7</b>	<b>0.1</b>	<b>504.8</b>
China	137.8	-	138.9
Japan	134.6	-	134.6
France	42.3	0.1	42.4
India	86.5	-	86.5
Netherlands	30.9	-	30.9
United Kingdom	7.2	-	7.5
Kuwait	14.9	-	14.9
Austria	11.7	-	11.7
Korea	10.6	-	10.6


Saudi Arabia	10.0	-	10.0
Spain	4.7	-	4.7
Germany	0.3	-	0.3
Hungary	13.2	-	13.2
<b>Multilateral</b>	<b>1,083.8</b>	<b>17.2</b>	<b>1,101.0</b>
World Bank	428.1	8.4	436.5
Asian Development Bank	610.2	4.6	614.8
United Nations Agencies	-	4.2	4.2
OPEC Fund	15.9	-	15.9
International Fund for Agriculture Development	7.5	-	7.5
Asian Infrastructure Investment Bank (AIIB)	21.8	-	21.8
<b>Market Borrowing</b>	<b>809.1</b>	<b>-</b>	<b>809.1</b>
China Development Bank	809.1	-	809.1
<b>Total</b>	<b>2,397.7</b>	<b>17.3</b>	<b>2,415.1</b>

*Source: Department of External Resources*

*Note: For conversion of disbursements made in different currencies into US\$ and Rupees, the exchange rates as at 31 st December 2021 have been used*


*\* Provisional*

The majority of the disbursements was in lieu of the Balance of payments sector accounting for almost 33.5 percent of the total disbursements, followed by the Roads & Bridges sector at 16.8 percent, Health & Social Welfare sector at 9.9 percent, and Ground transport sector(6.5percent).



### 2.2.3 Committed Undisbursed Balance (CUB)

As at 31<sup>st</sup> December 2021, the total undisbursed balance of foreign financing available from the already committed loans that are to be utilized in next 3-5 years, was US\$ 7,947.2 million.



### 2.2.4 External Debt Stock and External Debt Service Payments

By the end of 2021, total outstanding external debt of the Government was US\$ 34.2<sup>1</sup> billion. Total debt service<sup>2</sup> payments from 01<sup>st</sup> January to 31<sup>st</sup> December 2021 amounted to US\$ 3,862.5 million. Of which, US\$ 2,581.7 million was in lieu of principal repayments and the balance US\$ 1,280.8 million for the payment of interest.

Name: D.A.P. Abeysekera

Designation: Director General

Signature:

.....

**D.A.P. Abeysekera**  
 Director General  
 Department of External Resources  
 Ministry of Finance  
 The Secretariat  
 Colombo 01 - Sri Lanka

<sup>1</sup> Non-residential holdings of Treasury Bills/Bonds and outstanding debt of State Owned Enterprises (SOEs) are not included.

<sup>2</sup> Debt Service = Principal Payments + Interest Payments, Debt Service Payment of SOEs are not included

## Chapter 03 - Overall Financial Performance for the Year ended 31<sup>st</sup> December 2021

### 3.1 Statement of Financial Performance

ACA -F

#### Statement of Financial Performance for the period ended 31st December 2021

Budget 2021	No	Actual	Actual	Restated
Rs.	te	2021	2021	2020
Rs.		Rs.	Rs.	Rs.
-	<b>Revenue Receipts</b>		-	-
-	Income Tax	1	-	-
-	Taxes on Domestic Goods & Services	2	-	-
-	Taxes on International Trade	3	-	-
-	Non Tax Revenue & Others	4	-	-
-	<b>Total Revenue Receipts (A)</b>		-	-
-	<b>Non Revenue Receipts</b>		-	-
-	Treasury Imprests		1,343,113,026	1,253,995,076
-	Sub-Imprest Settlement from Department of Election		-	30,000
-	Deposits		226,546	88,285
-	Advance Accounts		9,544,181	11,214,585
-	Other Main Ledger Receipts		65,092,830	322,077,028
-	<b>Total Non Revenue Receipts (B)</b>		<b>1,417,976,583</b>	1,587,404,974
-	<b>Total Revenue Receipts &amp; Non Revenue Receipts C = (A)+(B)</b>		<b>1,417,976,583</b>	1,587,404,974
-	<b>Remittance to the Treasury (D)</b>		<b>3,651,468</b>	944,817
-	<b>Net Revenue Receipts &amp; Non Revenue Receipts E = (C)-(D)</b>		<b>1,414,325,115</b>	1,586,460,157
-	<b>Less: Expenditure</b>			
-	<b>Recurrent Expenditure</b>			
114,000,000	Wages, Salaries & Other Employment Benefits	5	87,263,011	96,550,604
61,630,000	Other Goods & Services	6	31,972,083	35,131,358
402,000,000	Subsidies, Grants and Transfers	7	351,925,061	325,808,839

-	Interest Payments	<b>8</b>	-	-	
-	Other Recurrent Expenditure	<b>9</b>	-	-	
<b>577,630,000</b>	<b>Total Recurrent Expenditure (F)</b>		<b>471,160,155</b>	457,490,801	
	<b>Capital Expenditure</b>				
3,370,000	Rehabilitation & Improvement of Capital Assets	<b>10</b>	1,833,770	135,000	} ACA-2(ii)
21,200,000	Acquisition of Capital Assets	<b>11</b>	11,433,933	3,527,109	
890,900,000	Capital Transfers	<b>12</b>	858,681,061	796,792,630	
-	Acquisition of Financial Assets	<b>13</b>	-	-	
304,000,000	Capacity Building	<b>14</b>	65,341,723	316,791,585	
-	Other Capital Expenditure	<b>15</b>	-	-	
<b>1,219,470,000</b>	<b>Total Capital Expenditure (G)</b>		<b>937,290,487</b>	1,117,246,324	
	Deposit Payments		226,546	88,285	ACA-4
	Advance Payments		9,157,821	10,113,791	ACA-5
	Other Main Ledger Payments		-	-	
	<b>Total Main Ledger Expenditure (H)</b>		<b>9,384,367</b>	<b>10,202,076</b>	
	<b>Total Expenditure I = (F+G+H)</b>		1,417,835,009	1,584,939,201	
	<b>Balance as at 31st December J = (E-I)</b>		(3,509,894)	1,520,956	
	<b>Balance as per the Imprest Reconciliation Statement</b>		(3,509,894)	1,520,956	ACA-7
	<b>Imprest Balance as at 31st December</b>		-	-	ACA-3
			(3,509,894)	1,520,956	



### 3.2 Statement of Financial Position

ACA-P

#### Statement of Financial Position As at 31st December 2021

	Note	Actual	
		2021 Rs	2020 Rs
<b>Non Financial Assets</b>			
Property, Plant & Equipment	ACA-6	180,166,353	143,365,380
<b>Financial Assets</b>			
Advance Accounts	ACA-5/5(a)	20,767,370	21,153,731
Cash & Cash Equivalents	ACA-3	-	-
<b>Total Assets</b>		<b>200,933,723</b>	<b>164,519,111</b>
<b>Net Assets / Equity</b>			
Net Worth to Treasury		20,767,370	21,153,731
Property, Plant & Equipment Reserve Rent and Work Advance Reserve	ACA-5(b)	180,166,353	143,365,380
<b>Current Liabilities</b>			
Deposits Accounts	ACA-4	-	-
<b>Total Liabilities</b>		<b>200,933,723</b>	<b>164,519,111</b>

Detail Accounting Statements in ACA format Nos. 1 to 7 presented in pages from 13 to 50 and Notes to accounts presented in pages from 51 to 58 form an integral part of these Financial Statements. The Financial Statements have been prepared in complying with the Generally Accepted Accounting Principles whereas most appropriate Accounting Policies are used as disclosed in the Notes to the Financial Statements and hereby certify that figures in these Financial Statements, Notes to accounts and other relevant accounts were reconciled with the Treasury Books of Accounts and found in agreement.

We hereby certify that an effective internal control system for the financial control exists in the Reporting Entity and carried out periodic reviews to monitor the effectiveness of internal control system for the financial control and accordingly make alterations as required for such systems to

.....  
 Chief Accounting Officer  
 Name : S. R. Attygalle  
 Designation : Secretary  
 Date : **S. R. Attygalle**  
 Secretary to the Treasury and  
 Secretary to the Ministry of Finance  
 The Secretariat  
 Colombo 01

.....  
 Accounting Officer  
 Name : **D.A.P. Abeysekera**  
 Designation : Director General  
 Department of External Resources  
 Ministry of Finance  
 The Secretariat  
 Colombo 01 - Sri Lanka

.....  
 Assistant Director (Finance)  
 Name : N.W.K. Chathuri Buddhika  
 Designation : Assistant Director  
 Department of External Resources  
 Ministry of Finance  
 The Secretariat  
 Colombo - 01, Sri Lanka.



### 3.3 Statement of Cash Flows

ACA-C

#### Statement of Cash Flows for the Period ended 31<sup>st</sup> December 2021

	Actual	
	2021 Rs.	2020 Rs.
<b><u>Cash Flows from Operating Activities</u></b>		
Total Tax Receipts	-	-
Fees, Fines, Penalties and Licenses	-	-
Profit	-	-
Non Revenue Receipts	70,066,778	322,077,028
Sub-Imprest received from Department of Election	-	30,000
Revenue Collected for the Other Heads	-	-
Imprest Received	1,343,113,026	1,253,995,076
Recoveries from Advance	7,743,125	4,130,418
Deposiy Received	226,546	88,285
<b>Total Cash generated from Operations (a)</b>	<b>1,421,149,475</b>	<b>1,580,320,807</b>
<b><u>Less - Cash disbursed for:</u></b>		
Personal Emoluments & Operating Payments	118,978,093	131,583,222
Subsidies & Transfer Payments	351,925,061	325,808,839
Expenditure incurred on behalf of on Other Heads	20,000	631,311
Imprest Settlement to Treasury	3,651,468	974,817
Advanced Payment	9,057,820	3,988,009
Diposit Payment	226,546	88,285
<b>Total Cash disbursed for Operations (b)</b>	<b>483,858,988</b>	<b>643,074,483</b>
<b>NET CASH FLOW FROM OPERATING ACTIVITIES(C)=(a)-(b)</b>	<b>937,290,487</b>	<b>1,117,246,324</b>
<b><u>Cash Flows from Investing Activities</u></b>		
Interest	-	-
Dividends	-	-
Divestiture Proceeds & Sale of Physical Assets	-	-
Recoveries from On Lending	-	-
Recoveries from Advance	-	-
<b>Total Cash generated from Investing Activities (d)</b>	<b>-</b>	<b>-</b>

<b><u>Less - Cash disbursed for:</u></b>		
Purchase or Construction of Physical Assets & Acquisition of	937,290,487	1,117,246,324
Other Investment	-	-
Advance Payments	-	-
<b>Total Cash disbursed for Investing Activities (e)</b>	<b>937,290,487</b>	<b>1,117,246,324</b>
<b>NET CASH FLOW FROM INVESTING ACTIVITIES( F)=(d)-(e)</b>	<b>(937,290,487)</b>	<b>(1,117,246,324)</b>
<b>NET CASH FLOWS FROM OPERATING &amp; INVESTMENT ACTIVITIES (g)=( c) + (f)</b>	<b>-</b>	<b>-</b>
<b><u>Cash Flows from Fianacing Activities</u></b>		
Local Borrowings	-	-
Foreign Borrowings	-	-
Grants Received	-	-
Deposit Received	-	-
<b>Total Cash generated from Financing Activities (h)</b>	<b>-</b>	<b>-</b>
<b><u>Less - Cash disbursed for:</u></b>		
Repayment of Local Borrowings	-	-
Repayment of Foreign Borrowings	-	-
Deposit Payments	-	-
<b>Total Cash disbursed for Financing Activities (i)</b>	<b>-</b>	<b>-</b>
<b>NET CASH FLOW FROM FINANCING ACTIVITIES (J)=(h)-(i)</b>	<b>-</b>	<b>-</b>
<b>Net Movement in Cash (k) = (g) -(j)</b>	<b>-</b>	<b>-</b>
<b>Opening Cash Balance as at 01<sup>st</sup> January</b>	<b>-</b>	<b>-</b>
<b>Closing Cash Balance as at 31<sup>st</sup> December</b>	<b>-</b>	<b>-</b>

### 3.4 Notes to the Financial Statements

#### Basis of Reporting

1) Reporting Period

The reporting period for these Financial Statements is from 01<sup>st</sup> January to 31<sup>st</sup> December 2021.

2) Basis of Measurement

The Financial Statements have been prepared on historical cost modified by the revaluation of certain assets and accounted on a modified cash basis, unless otherwise specified.

The figures of the Financial Statements are presented in Sri Lankan rupees rounded to the nearest rupee.

3) Recognition of Revenue

Exchange and non exchange revenues are recognised on the cash receipts during the accounting period irrespective of relevant revenue period.

4) Recognition and Measurement of Property, Plant and Equipment (PP&E)

An item of Property, Plant and Equipment is recognized when it is probable that future economic benefit associated with the assets will flow to the entity and the cost of the assets can be reliably measured.

PP&E are measured at a cost and revaluation model is applied when cost model is not applicable.

5) Property, Plant and Equipment Reserve

This revaluation reserve account is the corresponding account of PP&E.

6) Cash and Cash Equivalents

Cash & cash equivalents include local currency notes and coins on hand as at 31<sup>st</sup> December 2021.

### 3.5 Performance of the Revenue Collection

Rs. ,000

Revenue Code	Description of the Revenue Code	Revenue Estimate		Collected Revenue	
		Original	Final	Amount (Rs.)	as a % of Final Revenue Estimate
		Not Relevant			

### 3.6 Performance of the Utilization of Allocation

Rs. ,000

Type of Allocation	Allocation		Actual Expenditure	Allocation Utilization as a % of Final Allocation
	Original	Final		
Recurrent	577,700,000	577,630,000	471,160,155	82%
Capital	1,219,400,000	1,219,470,000	937,290,487	77%

### 3.7 In terms of F.R.208 grant of allocations for expenditure to this Department/District Secretariat/Provincial Council as an agent of the other Ministries/ Departments

Rs. ,000

Serial No.	Allocation Received from Which Ministry /Department	Purpose of the Allocation	Allocation		Actual Expenditure	Allocation Utilization as a % of Final Allocation
			Original	Final		
			Not Relevant			

### 3.8 Performance of the Reporting of Non-Financial Assets

Rs ,000

Assets Code	Code Description	Balance as per Board of Survey Report as at 31.12.2021	Balance as per financial Position Report as at 31.12.2021	Yet to be Accounted	Reporting Progress as a %
9151	Building and Structures				
9152	Machinery and Equipment		157,027,475.61		100%
9153	Land				
9154	Intangible Assets		7,238,878.22		100%
9155	Biological Assets				
9160	Work in Progress				
9180	Lease Assets		15,900,000.00		100%

### 3.9 Auditor General's Report \*\*

\*\* The final audit report for 31<sup>st</sup> December 2021 to be issued by the Auditor General has been attached (Annex - 1).

## Chapter 04 – Performance indicators

### 4.1 Performance indicators of the Institute (Based on the Action Plan)

Specific Indicators	Actual output as a Percentage (%) of the expected output		
	90% - 100%	75% - 89%	50% - 74%
Financial Commitments	110		
Financial Disbursements	156		
Technical Training Opportunities (No of Officers)	107		

## Chapter 05- Performance of the achieving Sustainable Development Goals (SDG)

### 5.1 Indicate the Identified respective Sustainable Developments Goals

Goal / Objective	Targets	Indicators of the achievement	Progress of the Achievement to date		
			0%-49%	50%-74%	75%- 100%
Reduce inequality within and among countries	US\$ 11,600 million	Total resource flows for development, by recipient and donor countries and type of flow (e.g. official development assistance, foreign direct investment and other flows) <i>Achievement : US\$ 14,088million</i>			121
Build resilient infrastructure, promote inclusive and sustainable industrialization and foster innovation	US\$ 10,701 million	Total official international support (official development assistance plus other official flows) to infrastructure <i>Achievement : US\$ 12,059 million</i>			112
Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all	66 training opportunities	Volume of official development assistance flows for scholarships by sector and type of study <i>Received Number of opportunities: 107</i>			162

## 5.2 Briefly explain the achievements and challenges of the Sustainable Development Goals

Development Partners annually commit foreign funds and it is recorded as total commitments. With the implementation of the relevant development projects by line Ministries these committed funds are disbursed for implementation of different projects in different sectors such as agriculture, irrigation, skills development, education, poverty alleviation, road, highways, urban development, health etc. However, due to issues pertaining to project readiness such as environment clearance, land acquisition, utility shifting, relocation and resettlement, valuation and procurement etc., disbursement cannot be realized as planned.

## Chapter 06 - Human Resource Profile

### 6.1 Cadre Management

	Approved Cadre	Existing Cadre	Vacancies / (Excess)**
Senior	43	33	10
Territory	4	3	1
Secondary	66	55	10
Primary	31	27	4

### 6.2 Briefly state how the shortage or excess in human resources has been affected to the performance of the institute.

The role of ERD is to mobilize foreign resources from different development partners with different terms and conditions with proper approvals including Cabinet of Ministers, Central Bank monetary Board, Attorney General's Department, and President Secretariat etc. In order to achieve the mandate of ERD, it is required a staff with necessary skills such as negotiation skills, language skills, and thorough working knowledge on economics, public policy, Public finance, statistics, project planning and formulation, debt management and information communication technology etc. The trained officers are transferred through annual transfer schemes, and the carder positions are filled by transferred officers. It is very hard to find officers with required skills and knowledge among those who come under annual transfer schemes, and the department takes at least 2 years to train them. This affects the overall efficiency of the department.

### 6.3 Human Resource Development

Name of the Program	No. of staff trained	Duration of the program	Total Investment (Rs'000)		Nature of the Program (Abroad/ Local)	Output/ Knowledge Gained*
			Local	Foreign		
1. Cambridge University – ADBI FinTech and Regulatory Innovation Course	01	03 February 2021			Foreign (Online Course)	Enhanced Knowledge on ADBI FinTech and Regulatory Innovation
2. Sufficient Economy for Community Sustainability	01	08 June – 01 July 2021			Foreign (Online Course)	Enhanced Knowledge on Sufficient Economy for Community Sustainability
3. IMF SAARTAC Virtual Workshop on Strategic Budgeting – Integrating Fiscal Strategy and Policy Analysis with Budget Monitoring and Evaluation	01	22 – 25 November 2021			Foreign (Online Course)	Enhanced Knowledge on Strategic Budgeting – Integrating Fiscal Strategy and Policy Analysis with Budget Monitoring and Evaluation
4. Investment Promotion for Developing Countries	01	16 – 29 November 2021			Foreign (Online Course)	Enhanced Knowledge on Investment Promotion for Developing Countries
5. Establishment Procedure	02	06 April 2021	Rs.16,000		Local	Enhanced Knowledge on Establishment Procedure
6. Basic Stores Management	01	29 April 2021	Rs.8000		Local	Enhanced Knowledge on Basic Stores Management

## Chapter 07– Compliance Report

No.	Applicable Requirement	Compliance Status (Complied/Not Complied)	Brief explanation for Non Compliance	Corrective actions proposed to avoid non-compliance in future
<b>1</b>	<b>The following Financial statements/accounts have been submitted on due date</b>			
1.1	Annual financial statements	Complied		
1.2	Advance to public officers account	Complied		
1.3	Trading and Manufacturing Advance Accounts (Commercial Advance Accounts)	Not relevant		
1.4	Stores Advance Accounts	Not relevant		
1.5	Special Advance Accounts	Not relevant		
1.6	Others	Not relevant		
<b>2</b>	<b>Maintenance of books and Registers (FR445)</b>			
2.1	Fixed assets register has been maintained and update in terms of Public Administration Circular 267/2018	Complied		
2.2	Personal emoluments register/ Personal emoluments cards has been maintained and update	Complied		
2.3	Register of Audit queries has been maintained and update	Complied		
2.4	Register of Internal Audit reports has been maintained and update	Complied		
2.5	All the monthly account summaries (CIGAS) are prepared and submitted to the Treasury on due date	Complied		
2.6	Register for cheques and money orders has been maintained and update	Complied		
2.7	Inventory register has been maintained and update	Complied		
2.8	Stocks Register has been maintained and update	Complied		
2.9	Register of Losses has been maintained and update	Complied		



2.10	Commitment Register has been maintained and update	Complied		
2.11	Register of Counterfoil Books (GA-N20) has been maintained and update	Complied		
<b>3</b>	<b>Delegation of functions for financial control (FR 135)</b>			
3.1	The financial authority has been delegated within the institute	Complied		
3.2	The delegation of financial authority has been communicated within the institute	Complied		
3.3	The authority has been delegated in such manner so as to pass each transaction through two or more officers	Complied		
3.4	The controls has been adhered to by the Accountants in terms of State Account Circular 171/2004 dated 11.05.2014 in using the Government Payroll Software Package	Complied		
<b>4</b>	<b>Preparation of Annual Plans</b>			
4.1	The annual action plan has been Prepared	Complied		
4.2	The annual procurement plan has been prepared	Complied		
4.3	The annual Internal Audit plan has been prepared	Complied		
4.4	The annual estimate has been prepared and submitted to the NBD on due date	Complied		
4.5	The annual cash flow has been submitted to the Treasury Operations Department on time	Complied		
<b>5</b>	<b>Audit Quarries</b>			
5.1	All the audit queries has been replied within the specified time by the Auditor General	Complied		
<b>6</b>	<b>Internal Audit</b>			
<b>6.1</b>	The internal audit plan has been prepared at the beginning of the year after consulting the Auditor General in terms of Financial Regulation 134(2) DMA/1-2019	Complied		
6.2	All the internal audit reports has been replied within one month	Complied		

6.3	Copies of all the internal audit reports has been submitted to the Management Audit Department in terms of Sub-section 40(4) of the National Audit Act No 19 of 2018	Complied		
6.4	All the copies of internal audit reports has been submitted to the Auditor Generals in terms of Financial Regulation 134(3)	Complied		
<b>7</b>	<b>Audit and Management Committee</b>			
7.1	Minimum 04 meetings of the Audit and Management Committee has been held during the year as per the DMA Circular 1-2019	Complied		
<b>8</b>	<b>Asset Management</b>			
8.1	The information about purchases of assets and disposals was submitted to the Comptroller General's Office in terms of Paragraph 07 of the Asset Management Circular No. 01/2017	Complied		
8.2	The circular and the details of the nominated officer was sent to the Comptroller General's Office in terms of Paragraph 13 of theaforesaid circular	Complied		
8.3	The boards of survey was conducted and the relevant reports submitted to the Auditor General on due date in terms of Public Finance Circular No. 05/2016	Complied		
8.4	The excesses and deficits that were disclosed through the board of survey and other relating recommendations, actions were carried out during the period specified in the circular	Complied		
8.5	The disposal of condemn articles had been carried out in terms of FR 772	Complied		
<b>9</b>	<b>Vehicle Management</b>			
9.1	The daily running charts and monthly summaries of the pool vehicles had been prepared and submitted to the Auditor General on due date	Complied		
9.2	The condemned vehicles had been disposed of within a period of less than 6 months after condemning	Complied		

9.3	The vehicle logbooks had been maintained and updated	Complied		
9.4	The action has been taken in terms of F.R. 103, 104, 109 and 110 with regard to every vehicle accident	Complied		
9.5	The fuel consumption of vehicles has been re-tested in terms of the provisions of Paragraph 3.1 of the Public Administration Circular No. 30/2016 of 29.12.2016	Complied		
9.6	The absolute ownership of the leased vehicle log books has been transferred after the lease term	Not Relevant		
<b>10</b>	<b>Management of Bank Accounts</b>			
10.1	The bank reconciliation statements had been prepared, got certified and made ready for audit by the due date	Complied		
10.2	The dormant accounts that had existed in the year under review or since previous years settled	Not relevant		
10.3	The action had been taken in terms of Financial Regulations regarding balances that had been disclosed through bank reconciliation statements and for which adjustments had to be made, and had those balances been settled within one month	Complied		
<b>11</b>	<b>Utilization of Provisions</b>			
11.1	The provisions allocated had been spent without exceeding the limit	Complied		
11.2	The liabilities not exceeding the provisions that remained at the end of the year as per the FR 94(1)	Complied		
<b>12</b>	<b>Advances to Public Officers Account</b>			
12.1	The limits had been complied with	Complied		
12.2	A time analysis had been carried out on the loans in arrears	Complied		

12.3	The loan balances in arrears for over one year had been settled	Not Compiled	The Department of Pensions has been informed about this but it has not been resolved yet.	
<b>13</b>	<b>General Deposit Account</b>			
13.1	The action had been taken as per F.R.571 in relation to disposal of lapsed deposits	Not relevant		
13.2	The control register for general deposits had been updated and maintained	Complied		
<b>14</b>	<b>Imprest Account</b>			
14.1	The balance in the cash book at the end of the year under review remitted to TOD	Complied		
14.2	The ad-hoc sub imprests issued as per F.R. 371 settled within one month from the completion of the task	Complied		
14.3	The ad-hoc sub imprests had not been issued exceeding the limit approved as per F.R. 371	Complied		
14.4	The balance of the imprest account had been reconciled with the Treasury books monthly	Complied		
<b>15</b>	<b>Revenue Account</b>			
15.1	The refunds from the revenue had been made in terms of the regulations	Not relevant		
15.2	The revenue collection had been directly credited to the revenue account without credited to the deposit account	Not relevant		
15.3	Returns of arrears of revenue forward to the Auditor General in terms of FR 176	Not relevant		
<b>16</b>	<b>Human Resource Management</b>			
16.1	The staff had been paid within the approved cadre	Complied		

16.2	All members of the staff have been issued a duty list in writing	Complied		
16.3	All reports have been submitted to MSD in terms of their circular no.04/2017 dated 20.09.2017	Complied		
<b>17</b>	<b>Provision of information to the public</b>			
17.1	An information officer has been appointed and a proper register of information is maintained and updated in terms of Right To Information Act and Regulation	Complied		
17.2	Information about the institution to the public have been provided by Website or alternative measures and has it been facilitated to appreciate / allegation to public against the public authority by this website or alternative measures	Complied		
17.3	Bi- Annual and Annual reports have been submitted as per section 08 and 10 of the RTI Act	Complied		
<b>18</b>	<b>Implementing Citizens Charter</b>			
18.1	A citizens charter/ Citizens client's Charter has been formulated and implemented by the Institution in terms of the circular number 05/2008 and 05/2018(1) of Ministry of Public Administration and Management	Complied		
18.2	A methodology has been devised by the Institution in order to monitor and assess the formulation and the implementation of Citizens Charter / Citizens client's charter as per paragraph 2.3 of the circular	Complied		
<b>19</b>	<b>Preparation of the Human Resource Plan</b>			
19.1	A human resource plan has been prepared in terms of the format in Annexure 02 of Public Administration Circular No.02/2018 dated 24.01.2018.	Complied		

19.2	A minimum training opportunity of not less than 12 hours per year for each member of the staff has been ensured in the aforesaid Human Resource Plan	Complied		
19.3	Annual performance agreements have been signed for the entire staff based on the format in Annexure 01 of the aforesaid Circular	Complied		
19.4	A senior officer was appointed and assigned the responsibility of preparing the human resource development plan, organizing capacity building programs and conducting skill development programs as per paragraph No.6.5 of the aforesaid Circular	Complied		
<b>20</b>	<b>Responses Audit Paras</b>			
20.1	The shortcomings pointed out in the Audit paragraphs issued by the Auditor General for the previous years have been rectified	Complied		



# ජාතික විගණන කාර්යාලය

## தேசிய கணக்காய்வு அலுவலகம்

### NATIONAL AUDIT OFFICE



මගේ අංකය }  
எனது இல. }  
My No. }

විසිඩ්/ජ/ර්ආරඩ්/2/21/07 }  
මගේ අංකය }  
உமது இல. }  
Your No. }

දිනය }  
திகதி }  
Date }

2022 ජූනි 03 දින

ගණන්දීමේ නිලධාරී  
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

ශීර්ෂය 239 - විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

- 1. මූල්‍ය ප්‍රකාශන
- 1.1 මතය

ශීර්ෂය 239 -විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ගණන්දීමේ නිලධාරී වෙත වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව යථා කාලයේදී නිකුත් කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශනවලින් 2021 දෙසැම්බර් 31 දිනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.



ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ ස්ඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

**1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට ,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

2.1.1 ප්‍රතිපාදන මුළුමනින්ම ඉතිරිවීම

වැය විෂයක් සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තුව මඟින් රු. 19,930,000 ක ප්‍රතිපාදනය සලසා තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් කිසිදු උපයෝජනයක් නොකිරීම නිසා එම ප්‍රතිපාදනය මුළුමනින්ම ඉතිරි කර තිබුණි.

2.1.2 අධිප්‍රතිපාදන සැලැසීම

පුනරාවර්තන වැය විෂයයන් 06 ක් හා මූලධන වැය විෂයයන් 08 ක් සඳහා අධි ප්‍රතිපාදන සැලැසීම හේතුවෙන් 2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු. 38,145,580 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණු අතර එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 31 ක සිට සියයට 94 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි. කෙසේ වුවද, මෙම ඉතිරිවීම් භාණ්ඩාගාර ලේකම්ගේ උපදෙස් මත ප්‍රතිපාදන අවුරා තැබීම නිසා සිදු වූවක් බව මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

2.2 අත්තිකාරම් ගිණුම්

2.2.1 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

2018 අගෝස්තු 11 දින මියගිය නිලධාරියෙකුගෙන් හා 2021 ජූලි 20 දින සේවය අතහැරගිය නිලධාරියෙකුගෙන් අයවිය යුතු එකතුව රු.424,716 ක ණය ශේෂය අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීද දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

2.3 බැරකම් හා බැඳීම්වලට එළඹීම

2021 දෙසැම්බර් මාසයේ වැය විෂයයන් දෙකක් යටතේ පිළිවෙලින් රු.466,487 ක හා රු.61,640 ක් වශයෙන් එකතුව රු.528,127 ක බැරකම්වලට එළඹ තිබුණත්, මූල්‍ය ප්‍රකාශනවල ඇතළත් බැරකම් හා බැඳීමේ ප්‍රකාශවල එම බැරකම් ඇතුළත් කර නොතිබුණි.

2.4 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

2021 දෙසැම්බර් 30 දිනැති හා අංක SA/MAA/02/01/01 දරන රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපිය මඟින් 2021 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමට අදාල ACA - 6 හා ACA - 7 ආකෘති සංශෝධනය කර තිබුණි. 2021 වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව 2021 දෙසැම්බර් 31 දිනට ශේෂය සෘණ රු. 3,509,894 ක් වී තිබුණි. සංශෝධිත ACA - 7 ආකෘතියේ සඳහන් අග්‍රිම සැසඳුම් ප්‍රකාශය අනුව 2021 දෙසැම්බර් 31



දිනට අග්‍රිම ගැලපුම් ශේෂය සෑහ (-) රු. 3,509,894 ක් වී තිබුණත්, එය රු.3,509,894 ක් විය යුතුව තිබුණි. මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ සෑහ (-) 3,509,894 ක ශේෂයට අග්‍රිම සැසඳුම් ප්‍රකාශය අනුව ලබා ගත යුතු ධන(+) අග්‍රිම ගැලපුම් ශේෂය වන රු.3,509,894 ගැලපූ විට අග්‍රිම ගිණුමේ ශේෂය රු.0 ක් විය යුතුව තිබුණි. නමුත් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ අග්‍රිම ගැලපුම් ශේෂය සෑහ (-) රු.3,509,894 ක් ලෙස දැක්වීම නිසා 2021 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය 0 (ශුන්‍ය) ක් ලෙස දැක්වීම තාර්කිකව සිදු වී නොමැති බව නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

3.1.1 අපේක්ෂිත නිමවුම් මට්ටම ලබා නොගැනීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරමින් පවතින CS-DRMS ණය කළමනාකරණ පද්ධතිය ණය සේවාකරණ පුරෝකථන ඇතුළු කාර්යයන් සඳහා හඳුන්වා දී ඇති පද්ධතියක් බවත් ඒ අනුව ණය පිළිබඳ දත්ත ITMIS වෙත මාර්ගගත ක්‍රමයට යොමු කිරීම පිළිබඳව අදාළ ආයතන සමඟ සාකච්ඡා සැලකිය යුතු ප්‍රමාණයක් සිදු කලද, තාක්ෂණික ගැටළු හේතුවෙන් දැනට CS-DRMS පද්ධතිය ITMIS සමඟ සම්බන්ධ කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බවත් විගණනයට දන්වා තිබුණි. ණය කළමනාකරණ කටයුතු සමඟ මුදල් ප්‍රවාහ කළමනාකරණය හා ණය ගනුදෙනු ගිණුම්ගත කිරීමේ පහසුකම් සහිත හා/හෝ CS-DRMS පද්ධතියෙන් ITMIS පද්ධතියට අවශ්‍ය දත්ත හුවමාරු කළ හැකි පහසුකම් සහිත ණය කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමට දෙපාර්තමේන්තුව 2022 මැයි මාසය අවසන් වන විටත් ක්‍රියා කර නොතිබුණි.

(ආ) 2021 වර්ෂය තුළදී ගිවිසුම්ගත වූ නමුත් උපලබ්ධි නොවූ විදේශ ණය වර්ග දෙකක් සඳහා පොලී ලෙස රු. 462,721 ක් හා වෙනත් ගෙවීම් ලෙස රු. 5,710,641 ක් ගෙවීම් කර තිබුණි.

(ඇ) 2021 වර්ෂයේ කාර්යසාධන සැලැස්මට අනුව ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුව සහ සත්‍ය ප්‍රතිලබ්ධි වටිනාකම පහත පරිදි විය.

සංවර්ධන පාර්ශ්වකරු	ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුව 2021 (එ.ජ.ඩො.මිලියන)	තරා ප්‍රතිලබ්ධි වටිනාකම 2021 (එ.ජ.ඩො.මිලියන)	විචලනය (එ.ජ.ඩො. මිලියන)	විචලනය, ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුවේ ප්‍රතිශතයක් ලෙස (%)
ලෝක බැංකුව	276	434	158	57
ආසියානු සංවර්ධන බැංකුව	390	615	225	58
චීනය	312	969	657	211
ජපානය	178	135	43-	24-
කොරියාව	20	11	9-	45-
මැදපෙරදිග රටවල්	82	44	38-	46-
දකුණු ආසියානු රටවල්	62	87	25	40
රුසියාව ,ඔස්ට්‍රේලියාව	210	111	99-	47-
සහ බටහිර රටවල්				
එක්සත් ජාතීන්ගේ සංවිධාන	16	12	4-	25-
එකතුව	1,546	2,418	872	

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2021 වර්ෂයේදී ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුවේ මුළු වටිනාකම එ.ජ.ඩො .මිලියන 1,546 ක් වුවද, සත්‍ය ප්‍රතිලබ්ධි වටිනාකම එ.ජ.ඩො .මිලියන 2, 418 ක් වීම හේතුවෙන් සත්‍ය උපලබ්ධි වටිනාකම, ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුවට වඩා එ.ජ.ඩො .මිලියන 872කින් එනම්, සියයට 56 කින් පමණ වැඩි වී තිබුණි.
- (ii) ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුවට අනුව චීනයෙන් ලබා ගැනීමට ඇස්තමේන්තු කළ ණය වටිනාකම එ.ජ.ඩො මිලියන 312 ක් වුවද, එය එ.ජ.ඩො .මිලියන 969 ක් දක්වා සියයට 211 කින් වැඩි කර තිබුණු අතර එය සත්‍ය වටිනාකමේ ඉහළම අගය විය.
- (iii) ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවෙන් හා දකුණු ආසියාතික රටවල් වලින් ලබා ගත් ණය වල සත්‍ය උපලබ්ධි වටිනාකම ප්‍රතිලබ්ධි ඇස්තමේන්තුව සමඟ සසඳන විට, පිළිවෙළින් සියයට 58 ක් 57 ක් සහ 40 කින් වැඩි වී තිබුණි.
- (iv) රුසියාව ,ඔස්ට්‍රේලියාව සහ බටහිර රටවල් වලින් ද ,මැදපෙරදිග රටවල්වලින් ද ,කොරියාවෙන්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජපානයෙන් ලබා



ගැනීමට අපේක්ෂා කළ ණය පිළිවෙලින් සියයට 47, 45, 25, 46 සහ 24 කින් අඩු වී තිබුණි.

- (ඉ) 1994 අප්‍රේල් 20 දිනැති අංක 30/94 දරන විදේශාධාර ගිණුම් තැබීමට අදාළ රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය ප්‍රකාරව, විදේශ ආධාර සම්බන්ධ සියළු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ යුතු බව සඳහන් වේ. විගණනයට ලද තොරතුරු අනුව, 2021 වර්ෂයේ මහා භාණ්ඩාගාරයේ දැනුවත් විමකින් තොරව ආයතන 3 ක් විසින් ව්‍යාපෘති 8 ක් වෙනුවෙන් රු. මිලියන 25.52 ක විදේශ ප්‍රදාන සෘජුවම එම ආයතන විසින් ලබාගෙන තිබුණි.
- (ඊ) 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ විවිධ විදේශීය රාජ්‍යයන්, දේශීය/විදේශීය ආයතන/සංවිධාන/පුද්ගලයින් සහ දේශීය/විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ඒ යටතේ රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන වෙත මූල්‍ය හා මූල්‍ය නොවන ආධාර/පරිත්‍යාග ලැබී තිබුණි. එම ආධාර/ පරිත්‍යාග ප්‍රතිපාදන සලසා ගෙන තක්සේරු කරමින් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි. විස්තර පහත දැක්වේ.
  - (i) විගණනයට තොරතුරු ඉදිරිපත් කරන ලද ආයතනවලින් ආයතන 05 ක් වෙත 2020 වර්ෂයේදී ලැබී තිබුණු රු.18,716,785 ක් වූ මූල්‍ය ආධාර/ පරිත්‍යාග අදාළ ප්‍රතිපාදන සලසා ගනිමින් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නොතිබුණි.
  - (ii) විගණනයට තොරතුරු ඉදිරිපත් කරන ලද ආයතන/ රෝහල් හා අංශ වලින්, ආයතන/ රෝහල් හා අංශ 16 ක් වෙත 2020 වර්ෂයේදී ලැබී තිබුණු රු.889,071,645 ක් වටිනා භාණ්ඩ හා ආයතන/ රෝහල්/අංශ 19 ක් වෙත 2020 වර්ෂයේදී ලැබී තිබුණු වටිනාකම පිළිබඳ තොරතුරු ඇතුළත් නොවූ භාණ්ඩ ඒකක 4,956 ක් විධිමත් පරිදි ලේඛන ගත කර මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නොතිබුණි.
  - (iii) විගණනයට පසුව තොරතුරු ඉදිරිපත් කරන ලද රෝහල්/ ආයතන 60 ක් වෙත 2020 හා 2021 වර්ෂ වලදී ලැබී තිබුණු එකතුව රු. 1,041,492,068 ක් වටිනා භාණ්ඩ හා වටිනාකම් තක්සේරු නොකළ භාණ්ඩ අයිතම 157,509 ක් විධිමත් පරිදි ලේඛන ගත කර මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නොතිබුණි.



**3.2 විදේශ ණය ලබා ගැනීමේදී උපයෝජනය නොවූ ණය ශේෂය සඳහා ගාස්තු ගෙවීම**

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව ,විදේශ ණය ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීම් හා ඊට අදාළ උපයෝජනයන් පිළිබඳ පරීක්ෂාවේදී 2016 වර්ෂයේදී ගිවිසුම්ගත වී ඇති නමුත් 2020 වර්ෂය අවසාන වන විටත් එම ණය ගිවිසුම්වලට අදාළව උපයෝජනය නොවී පවතින ණය ශේෂ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

**ණය අංක 2016015**

බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවෙහි මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් සියයට 85 ක් ආවරණය වන පරිදි එ.ජ.ඩොලර් 360,293,948 ක ණය මුදලක් වර්ෂ 05 ක සහන කාල පරිච්ඡේදයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත වරණීය ගැණුම්කරුවන්ගේ ණය පහසුකම් යටතේ ලබා ගැනීමට 2016 අප්‍රේල් 07 දින විනයේ අපනයන ආනයන බැංකුව සමඟ ගිවිසුම්ගත වී තිබුණි. එම ගිවිසුම අනුව මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.25 ක එකඟතා ගාස්තුවක් ගෙවිය යුතුව තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2021 ජුනි 24 දින වන විට ණය මුදල ලබා ගෙන අවසන් කළ යුතුව තිබුණත්, 2022 මැයි 15 දින වන විටත් එම ණය මුදලින් එ.ජ.ඩොලර් 279,355,795 ක් හෙවත් සියයට 88 ක් පමණක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 22 ක් හෙවත් එ.ජ.ඩොලර් 80,938,153 ක් උපයෝජනය කර නොතිබුණි. එම මුදල 2021 ජුනි 24 දිනෙන් පසු ලබාදීමට නොහැකි බව 2021 ජුනි 25 දින විනයේ අපනයන ආනයන බැංකුව විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මෙලෙස උපයෝජනය නොකිරීම හේතුවෙන් ලබා ගැනීමට නොහැකි වූ ණය මුදල වෙනුවෙන් වාර්ෂිකව සියයට 0.25 ක් එකඟතා ගාස්තු ලෙස වර්ෂ 05 ක් තුළ එ.ජ.ඩොලර් 2,641,904 ක් ගෙවීමට සිදු වී තිබුණි.

**ණය අංක 2016034**

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට අදාළව ණය ලබාගැනීමේ ගිවිසුම් හා උපයෝජනය නොවූ ණය වෙනුවෙන් ගාස්තු ගෙවීමට අදාළ විස්තර කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. කෙසේ වුවත්, 2020 වර්ෂය අවසන් වන විට මෙම ණය මුදලින් එ.ජ.ඩොලර් 19,159,283 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලෙන් සියයට 84.4 ක් හෙවත් එ.ජ.ඩොලර් 103,840,717 ක් උපයෝජනය කර නොතිබුණි.

**ණය අංක 2016021**

නාගරික සෞඛ්‍යාරක්ෂණ සහ සනීපාරක්ෂණ මූල පිරිමි ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 76 ක ණය මුදලක් වර්ෂ 7 ක සහන කාලයක් සහිතව වර්ෂ 25 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ 2016 ජුනි 01 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.5 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2020 වර්ෂය අවසාන වන විටත් එම ණය මුදලින් යුරෝ 2,756,563 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 96 ක් හෙවත් යුරෝ 73,243,437 ක් උපයෝජනය කර නොතිබුණි. අතර 2020 හා 2021 වර්ෂවල පමණක් සියයට 0.5 ක බැඳීම් ගාස්තු ලෙස යුරෝ 376,855 ක් හා යුරෝ 185,499 ක් වශයෙන් එකතුව යුරෝ 562,354 ක් ගෙවා තිබුණි.

**ණය අංක 2016039**

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ 52,000,000 ක ණය මුදලක් වර්ෂ 7 ක සහන කාලයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ 2016 දෙසැම්බර් 01 දින ගිවිසුම් ගත වී තිබුණු අතර එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.5 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2020 වර්ෂය අවසාන වන විටත් එම ණය මුදලින් යුරෝ 1,864,010 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 96.42 ක් හෙවත් යුරෝ 50,135,990 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 හා 2021 වර්ෂවල පමණක් සියයට 0.5 ක බැඳීම් ගාස්තු ලෙස යුරෝ 127,991 ක් හා යුරෝ 251,496 ක් වශයෙන් එකතුව යුරෝ 379,487 ක් ගෙවා තිබුණි.

**ණය අංක 2016023**

ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ 29,501,875 ක ණය මුදලක් වර්ෂ 4 ක සහන කාලයක් සහිතව වර්ෂ 40 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට ස්පාඤ්ඤ රජය සමඟ 2016 පෙබරවාරි 16 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.10 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.



විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2020 වර්ෂය අවසාන වන විටත් එම ණය මුදලින් යුරෝ 12,227,405 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 58.55 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.5 ක බැඳීම් ගාස්තු ලෙස යුරෝ 18,223 ක් ගෙවා තිබුණි.

**ණය අංක - 2016019**

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ 123,728,034 ක ණය මුදලක් වර්ෂ 3 ක සහන කාලයක් සහිතව වර්ෂ 15 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් ඉන්වෙන්ස්මන්ට් බැංකුව, නැට්කේස් බීඑන්පී පැරිසාස් සහ ඔස්ට්‍රියාවේ යුනි ක්‍රෙඩිට් බැංකුව සමඟ 2016 අප්‍රේල් 25 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.75 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2020 වර්ෂය අවසාන වන විටත් එම ණය මුදලින් යුරෝ 85,789,907 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 30.66 ක් හෙවත් යුරෝ 37,938,128 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.75 ක බැඳීම් ගාස්තු ලෙස යුරෝ 368,283 ක් ගෙවා තිබුණි.

**ණය අංක - 2014040**

මාතර සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එ.ජ.ඩොලර් 683,494,300 ක ණය මුදලක් වර්ෂ 5 ක සහන කාලයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත වරණීය ගැනුම්කරුගේ ණය පහසුකම යටතේ ලබා ගැනීමට විනයේ අපනයන ආනයන බැංකුව සමඟ 2014 දෙසැම්බර් 23 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.25 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 ජූනි 24 දින වන විට විටත් එම ණය මුදලින් එ.ජ.ඩොලර් 663,982,749 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 3 ක් හෙවත් එ.ජ.ඩොලර් 19,511,551 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.25 ක බැඳීම් ගාස්තු ලෙස එ.ජ.ඩොලර් 56,089,787 ක් ගෙවා තිබුණි.



**ණය අංක 2014024**

පිටත වට රවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ක්‍රියාත්මක කිරීම සඳහා එ.ජ.ඩොලර් 494,037,400 ක ණය මුදලක් වර්ෂ 5 ක සහන කාලයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත වරණීය ගැනුම්කරුගේ ණය පහසුකම යටතේ ලබා ගැනීමට චීනයේ අපනයන ආනයන බැංකුව සමඟ 2014 සැප්තැම්බර් 16 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.25 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 ජුනි 24 දින වන විට විටත් එම ණය මුදලින් එ.ජ.ඩොලර් 353,309,162 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 28 ක් හෙවත් එ.ජ.ඩොලර් 140,728,238 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.25 ක බැඳීම් ගාස්තු ලෙස එ.ජ.ඩොලර් 32,212,172 ක් ගෙවා තිබුණි.

**ණය අංක 2014025**

මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රෙන්මිබින් යුවාන් 2,528,171,834 ක ණය මුදලක් වර්ෂ 5 ක සහන කාලයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට චීනයේ අපනයන ආනයන බැංකුව සමඟ 2014 සැප්තැම්බර් 16 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.25 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 ජුනි 24 දින වන විට විටත් එම ණය මුදලින් රෙන්මිබින් යුවාන් 1,987,801,117 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 21 ක් හෙවත් රෙන්මිබින් යුවාන් 540,370,717 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.25 ක බැඳීම් ගාස්තු ලෙස රෙන්මිබින් යුවාන් 51,295,324 ක් ගෙවා තිබුණි.

**ණය අංක 2014026**

හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රෙන්මිබින් යුවාන් 1,555,995,249 ක ණය මුදලක් වර්ෂ 5 ක සහන කාලයක් සහිතව වර්ෂ 20 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබා ගැනීමට චීනයේ අපනයන ආනයන බැංකුව සමඟ 2014 සැප්තැම්බර් 16 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.25 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 ජුනි 24 දින වන විට විටත් එම ණය මුදලින් රෙන්මිබින් යුවාන් 1,554,505,538 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 1 ක් හෙවත් රෙන්මිබින් යුවාන් 1,489,711 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.25 ක බැඳීම් ගාස්තු ලෙස රෙන්මිබින් යුවාන් 18,918,566 ක් ගෙවා තිබුණි.

**ණය අංක 2014027**

අඹතලේ ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එ.ජ.ඩොලර් 70,000,000 ක ණය මුදලක් වර්ෂ 7 ක සහන කාලයක් සහිතව වර්ෂ 25 කින් ආපසු ගෙවීමේ පදනම මත වරණීය ගැනුම්කරුගේ ණය පහසුකම යටතේ ලබා ගැනීමට ප්‍රංශයේ Agence Francaise de Development (AFD) බැංකුව සමඟ 2014 සැප්තැම්බර් 29 දින ගිවිසුම්ගත වී තිබුණු අතර, එහිදී මුළු ණය මුදලින් උපයෝජනය නොවූ ණය මුදල මත වාර්ෂිකව සියයට 0.5 ක බැඳීම් ගාස්තුවක් ගෙවීමට එකඟ වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2021 ජුනි 24 දින වන විට විටත් එම ණය මුදලින් එ.ජ.ඩොලර් 16,870,469 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ණය මුදලින් සියයට 76 ක් හෙවත් එ.ජ.ඩොලර් 53,129,531 ක් උපයෝජනය කර නොතිබුණි. 2020 වර්ෂයට පමණක් සියයට 0.5 ක බැඳීම් ගාස්තු ලෙස එ.ජ.ඩොලර් 53,132,020 ක් ගෙවා තිබුණි.

**3.3 වත්කම් කළමනාකරණය**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) දෙපාර්තමේන්තුව සතු වාහන දෙකක් මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී තිබුණු අතර ඉන් එක් වාහනයක වටිනාකම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශනවල හෝ මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රකාශනවල ද ඇතුළත් කර නොතිබුණි.
- (ආ) 2021 දෙසැම්බර් 22 දින කාර්යාලයීය කබඩ 30 ක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණු අතර කබඩ 11 ක් වර්ෂය තුළ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබුණි. සැපයුම්කාර ආයතනය විසින් කබඩ 30 කට අදාළ වටිනාකම රු.1,108,080 ක් වූ ඉන්වොයිස් පත 2021 දෙසැම්බර් 22 දින දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණද, ලද කබඩ 11 කට පමණක් 2021 දෙසැම්බර් 30 දින ගෙවීම් කර තිබුණි. ඉතිරි කබඩ 2022 වර්ෂයේ ලැබී තිබුණු බව සහ ඒ සඳහා 2022 මාර්තු 23 දිනැති රු.701,784 ක වටිනාකම ඇති ඉන්වොයිස්පත ආයතනය වෙත ලැබී ඇති බව නිරීක්ෂණය විය. මෙම ගනුදෙනුවට අදාළව ඉන්වොයිස්පත් දෙකක් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබුණු අතර මුල් ඉන්වොයිස් පතේ සඳහන් ප්‍රමාණය (Quantity) වෙනස් නොකර තිබුණි. 2021

වර්ෂයේ ලැබී නොතිබුණු භාණ්ඩවලට අදාළ රු.701,787 ක් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල බැරකමක් ලෙස දක්වා තිබුණි.

4. මානව සම්පත් කළමනාකරණය

4.1 අනුයුක්ත හා තරා කාර්ය මණ්ඩලය

දෙපාර්තමේන්තුවේ 2021 දෙසැම්බර් 31 දිනට කාර්ය මණ්ඩල විස්තර පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත තනතුරු සංඛ්‍යාව	තරා කාර්යමණ්ඩලය	පුරප්පාඩු
ජ්‍යෙෂ්ඨ මට්ටම	43	33	10
තෘතීක මට්ටම	04	03	01
ද්විතීක මට්ටම	66	55	11
ප්‍රාථමික මට්ටම	31	27	04
	144	118	26

2021 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු 26 කුළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 10 ක් පැවතුණි.



ඩී.ඒ.ඒ.වනිගසේකර  
 ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති  
 විගණකාධිපති වෙනුවට